

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
කැමැත්ත ප්‍රකාශනය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2013 මාර්තු 21 දිනදී ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2012 මාර්තු 30 දිනදී විගණනයට ඉදිරිපත් කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2013 ජුනි 07 දින සභාවේ සභාපතිවරයා වෙත යවා ඇත.

1.2 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනීයන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු හා පැහැදිලි කිරීම් අනුව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මාගේ වාර්තාවේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2012 දෙසැම්බර් 31 දිනට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵල සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයේ රු. 867,197 ක් වූ වැටුප් ප්‍රතිපූර්ණ ආදායම, ආදායම් වියදම් ගිණුමට ගිණුම් ගත නොවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම හා ණයගැතියෝ එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ උසාවි දඩ හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු. 1,877,483 ක් හා රු. 15,586,213 ක් සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම් ගත වීම නිසා අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබූ අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ආදායම් ගිණුම් ගත කර නොතිබුණි.
- (ඇ) ස්ථාවර වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම සමාන විය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට නිරීක්ෂණය වූ රු. 9,403,616 ක වෙනස හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම්

ගිණුම් විෂයයන් 05 කට අදාළ පාලන ගිණුම් අනුව ශේෂයන්ගේ එකතුව රු. 7,233,286 ක් වූ අතර, උපයෝගී ලේඛන/වාර්තා අනුව ගිණුම් ශේෂයන්ගේ එකතුව රු. 8,231,619 ක් වූයෙන් වෙනස රු. 998,333 ක් විය.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු. 2,791,924 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු. 3,654,072 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් සමාලෝචිත වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම රු. 000	තථ්‍ය රු. 000	දෙසැම්බර් 31 දිනට සම්පූර්ණ හිඟය රු. 000
(i) වරිපනම් හා බදු	1,014	1,078	105
(ii) බදු කුලී	1,515	1,229	-
(iii) බලපත්‍ර ගාස්තු	140	198	43
(iv) වෙනත් ආදායම්	2,526	3,852	-

2.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

ඉකුත් වර්ෂ වලදී, විවිධ කාර්යයන් සඳහා ලැබී තිබූ රු. 105,268 ක් අදාළ කාර්යයන් සඳහා යොදා ගෙන නොතිබුණි. රු. 4,757,859 ක් වූ පොදු වෙළඳ සංකීර්ණය කඩකාමර පෙර විකුණුම් මත බදුදීම වෙනුවෙන් වූ කුලී නිරවුල් නොකොට තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

3. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

(අ) ගිණුම්කරණය

(ආ) අභ්‍යන්තර පාලනය

(ඇ) වත්කම් කළමනාකරණය